

ශීර්ෂය 301- සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය 301- සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 30 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 අගෝස්තු 13 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහය, මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරමි.

2. වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බව,

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 වියදම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ අදහස් දැක්වීම	නිලධාරීගේ නිර්දේශය
වැය විෂයයන් 06 ක් සඳහා වූ සංශෝධිත අයවැය ප්‍රතිපාදනයන් සියයට 50 සිට සියයට 100 දක්වා ඉතිරිවීම් පැවතීමෙන් මුදල් රෙගුලාසි 50 අනුව ඇස්තමේන්තු හැකිතාක්දුරට සම්පූර්ණවත් නිවැරදිවත් පිළියෙල කර නොතිබුණි.	හැකිතාක් දුරට තාත්වික ඇස්තමේන්තු සකස් කිරීමට උපදෙස් ලබාදී ඇත.	හැකිතාක් දුරට නිවැරදිව ඇස්තමේන්තු පිළියෙල කිරීමට කටයුතු කළ යුතුය.

3.2 බැරකම් හා බැඳීම්වලට එළඹීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ අදහස් දැක්වීම	නිලධාරීගේ නිර්දේශය
(අ) වැය විෂයයන් 3 කට අදාළව එකතුව රු.640,451 ක් වූ බැරකම් මූල්‍ය ප්‍රකාශනවල බැරකම් යටතේ දක්වා නොතිබුණි.	බැරකම් නිශ්චිතව හඳුනා ගෙන මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කිරීමට උපදෙස් ලබාදී ඇත.	බැරකම් නිවැරදිව හඳුනා ගෙන මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතුය.
(ආ) වැය විෂයයන් 3 ක ප්‍රතිපාදන ඉතිරියේ එකතුව රු. 204,413 ක් වුවද බැරකම්වල එකතුව රු. 852,184 ක් වූයෙන්, ප්‍රතිපාදන ඉක්මවා බැරකම්වලට එළඹ තිබූ ප්‍රමාණය රු. 647,771 ක් වී තිබුණි.	තාත්විකව ඇස්තමේන්තු පිළියෙල කිරීම සම්බන්ධව අවධානය යොමු කරන ලදී.	තාත්විකව හා නිවැරදිව ඇස්තමේන්තු පිළියෙල කිරීමට කටයුතු කළ යුතුය.

3.3 අමාත්‍යාංශ විසින් ලබාදුන් ප්‍රතිපාදන උපයෝජනය

විගණන නිරීක්ෂණය

ගණන්දීමේ නිලධාරීගේ නිර්දේශය
අදහස් දැක්වීම

ආහාර සුරක්ෂිතතාවයට සහ බිත්තර හිඟයට පිළියමක් ලෙස එක් දිනක් වයසැති කිකිළි පැටවුන්, දිස්ත්‍රික් මට්ටමින් තෝරාගත් බිත්තර නිෂ්පාදකයින්ට ලබාදී, බිත්තර නිෂ්පාදනයේ යෙදෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බලගැන්වීමේ ව්‍යාපෘතියක් සඳහා රු. මිලියන 50 ක් 2024 අප්‍රේල් 09 දින වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයෙන් දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ අතර අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

(අ) දෙපාර්තමේන්තුව විසින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර සැපයුම්කරුවන් තෝරාගැනීම වෙනුවට සම්පූර්ණ ප්‍රසම්පාදන කටයුතුවල වගකීම් දෙපාර්තමේන්තුවේ සත්ත්ව නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් ලියාපදිංචි සමිතියකට පවරා තිබීම, සමිතිය විසින් එයට ආසන්න සැපයුම්කරුවන්ගෙන් පමණක් මිල ගණන් කැඳවීම, සුදුසුකම් නොලත් සැපයුම්කරුවන් තෝරා ගැනීම හා කුකුළු පැටවුන් නියමිත වයසින් හා බරින් යුක්ත බවට සහ කුකුළු හා කිකිළි පැටවු නියමිත අනුපාතයෙන් සපයන බවට ප්‍රාදේශීය පශු වෛද්‍යවරයා මගින් තහවුරු කර ගෙන නොතිබීම ආදී අඩුපාඩු හේතුවෙන් ප්‍රසම්පාදන කටයුතු විධිමත් පරිදි සිදු කර නොතිබුණි. තවද කිකිළි පැටවකුගෙන් රු.50 ක්ද, උරු පැටවකුගෙන් රු.500 ක් ද වශයෙන් එකතුව රු. 4,126,500 ක් සමිතිය වෙත ගෙවා තිබුණි.

පිළිතුරු දී නොමැත.

විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් මගින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර අරමුණු ළඟාකර ගැනීමට කටයුතු කළ යුතු වුවද එසේ නොකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවයන් තීරණය කිරීම අභ්‍යන්තර පරීක්ෂණයක් මගින් සිදුකළ යුතුය.

(ආ) “දිස්ත්‍රික් මට්ටමින් බිත්තර නිෂ්පාදනයේ යෙදෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බලගැන්වීම” ව්‍යාපෘතියේ අරමුණ වුවද 2023 වර්ෂයේදී කුකුල් පැටවුන් බෙදා හැර තිබූ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 05 ද ඇතුළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 7 ක පමණක් සමාලෝචිත වර්ෂයේදී ද

පිළිතුරු දී නොමැත.

ව්‍යාපෘති අරමුණට පටහැනි ලෙස කටයුතු කළ පාර්ශවයන් හඳුනාගැනීම සඳහා අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

පැටවුන් 76,140 ක් බෙදාහැර තිබීමෙන් ව්‍යාපෘතියේ අරමුණ ඉටු වී නොතිබුණි. තවද ව්‍යාපෘතියේ අරමුණට පටහැනි ලෙස රු. 10,224,000 ක් වැය කර උතුරු පැටවුන් 639 ක් විධිමත් අනුමැතියකින් තොරව මිලදී ගෙන ප්‍රතිලාභීන් 320 ක් අතර බෙදා හැර තිබුණි.

- | | |
|---|--|
| <p>(ඇ) සති 2 ක කුකුළු පැටවුන් 9160 ක් රු.450 බැගින් මිලදී ගැනීමට එකඟ වී තිබුණද නියමිත පරිදි කුකුළු පැටව් බෙදාහැරීමට නොහැකි වීම හේතුවෙන් දින දෙකක් සැපයුම්කරුට සතුන් රඳවාගෙන කෑම සැපයීමට සිදුවීම නිසා සති 3 ක කුකුළු පැටවකුගේ වටිනාකම වූ රු.600 ක් බැගින් කුකුළු පැටව් 9160 ක් සඳහා ගෙවීමට සිදුව තිබීමෙන් රු.1,374,000 ක් වැඩියෙන් ගෙවා තිබුණි.</p> | <p>පිළිතුරු දී නොමැත.</p> <p>සැපයීම සම්බන්ධයෙන් විධිමත් පරිදි ගිවිසුම්ගතවීමට කටයුතු නොකිරීම සම්බන්ධව වගකිවයුතු පාර්ශව හඳුනාගත යුතුය.</p> |
| <p>(ඈ) ව්‍යාපෘති ප්‍රතිලාභීන්ගේ අත්සන් ලේඛනවල මුල් පිටපත් වෙනුවට සමිතිය විසින් සහතික කරන ලද ඡායා පිටපත් ඉදිරිපත් කර තිබූ අතර එම ලේඛනවල ප්‍රාදේශීය ලේකම්, සංවර්ධන නිලධාරී හා ප්‍රතිලාභීන් විසින් අත්සන යොදා නොතිබූ අවස්ථා පැවතුණි. කුකුළු පැටවුන් 74,956 ක් භාර ගැනීම වෙනුවෙන් පමණක් ප්‍රතිලාභීන්ගේ අත්සන් ලේඛන පිටපත් පැවති අතර පැටවුන් 1,184 ක් භාරගත් බව සනාථ කර නොතිබුණි. තවද බෙදාහැරුණු කිකිළි හා උතුරු පැටවුන් සම්බන්ධයෙන් පසුවිපරම් කර වාර්තා 2025 සැප්තැම්බර් 15 දින වන විටත් ලබාගෙන නොතිබූ අතර මේ හේතුවෙන් ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කළ අරමුණු ඉටුවීම සම්බන්ධයෙන් වූ දායකත්වය තහවුරු කර ගත නොහැකි විය.</p> | <p>පිළිතුරු දී නොමැත.</p> <p>ව්‍යාපෘතියේ පසුවිපරම් වාර්තා නොපමාව ලබා ගත යුතුය. විධිමත් අධීක්ෂණයක් හා පසුවිපරම් කිරීමේ ක්‍රමවේදයක් සහිතව මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුය.</p> |

3.4 ගණන්දීමේ නිලධාරී විසින් සිදු කළ යුතු සහතිකවීම්

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වාර්ෂික සහ වෙනත් මූල්‍ය ප්‍රකාශ අවශ්‍ය වෙලාවන් ඇතුළත පිළියෙල කිරීම සිදු වන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී හා ගණන්දීමේ නිලධාරී විසින් සහතික විය යුතු අතර, ඊට අමතරව විගණනය කරනු ලබන ආස්ථිත්‍යයට අදාළ වාර්ෂික වාර්තා	කඩිනමින් පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් පවතී.	2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ (ඇ) විධිවිධාන ප්‍රකාරව වාර්ෂික වාර්තා

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වගබලාගත යුතු වුවත්, වාර්තාවේ 3.2 ඡේදයේ සඳහන් විගණන නිරීක්ෂණ හේතුවෙන් එම අවශ්‍යතා ඉටු කර නොතිබුණි.

ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය .

(ආ) අභ්‍යන්තර විගණන කර්තව්‍ය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා ඵලදායී ක්‍රමවේදයක් ඇති බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී හා ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු වුවත්, වාර්තාවේ 4.1 ඡේදයේ සඳහන් නිරීක්ෂණය අනුව එම අවශ්‍යතාවය ඉටු කර නොතිබුණි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත misco පද්ධතිය මගින් සහ ලිඛිතව දැනුම් දී ඇති අතර පුරප්පාඩු සම්පූර්ණ වූ පසු අභ්‍යන්තර විගණන අංශයක් ස්ථාපිත කිරීමට කටයුතු කරමි.

අභ්‍යන්තර විගණන කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 අපේක්ෂිත නිමවුම් මට්ටම ලබා නොගැනීම

විගණන නිරීක්ෂණය

ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම නිර්දේශය

දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුව අනුව සංවර්ධන අංශයේ ව්‍යාපෘති 6 ක් සඳහා රු. මිලියන 25 ක ප්‍රතිපාදන සමාලෝචිත වර්ෂය තුළදී වෙන්කර තිබුණද එම ව්‍යාපෘති ක්‍රියාත්මක කර නොතිබුණි.

දෙපාර්තමේන්තු ප්‍රතිව්‍යුහගත කිරීමේ අමාත්‍යාංශ තීරණය මත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශ ලේකම්තුමාගේ අනුමැතිය නොලැබුණි.

අනුමත ව්‍යාපෘති සඳහා ප්‍රායෝගික තත්ත්වය සලකා බලා ප්‍රතිපාදන වෙන්කළ යුතුය.

4.2 වාර්ෂික කාර්යසාධන වාර්තාව

විගණන නිරීක්ෂණය

ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම නිර්දේශය

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 47(4) උප වගන්තිය ප්‍රකාරව කාර්යසාධන වාර්තාව මුදල් වර්ෂය අවසන් වී දින 180 ක් ගත වීමට පෙර සභාගත කිරීමට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වුවද 2023 හා 2024 වර්ෂවල වාර්ෂික කාර්යසාධන වාර්තා 2025 සැප්තැම්බර් 15 වන විටත් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ඉදිරිපත් කර නොතිබුණි.

කාර්යසාධන වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කරමි.

2023 හා 2024 වර්ෂවල කාර්යසාධන වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කළ යුතු අතර සෑම වර්ෂයකම නියමිත දිනට පෙර එම කාර්යය ඉටු කළ යුතුය.

4.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ අදහස් දැක්වීම	නිලධාරීගේ	නිර්දේශය
ධාවන තත්ත්වයේ පවතින වාහන 7 ක් හා මෝටර් බයිසිකල් 02 ක් දෙපාර්තමේන්තුව සතුව පැවතිය ද අනුමත රියදුරු තනතුරු 5 න් 4 ක්ම පුරප්පාඩු වීම හේතුවෙන් මෙම වාහන උපයෝජිතව පැවතුණි.	පුරප්පාඩු misco යාවත්කාලීන කටයුතු කර ඇත.	සම්බන්ධයෙන් පද්ධතිය කිරීමට	අවශ්‍යතාව පරිදි වාහන උපයෝජනය කළ හැකි ලෙස රියදුරු පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීමට කටයුතු කළ යුතුය.

4.4 රජයේ නිලධාරීන් ඇප තැබීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ අදහස් දැක්වීම	නිලධාරීගේ	නිර්දේශය
මුදල් රෙගුලාසි 880 හා 612 වැනි අධිකාරය වන රජයේ ඇප ආඥා පනත ප්‍රකාරව දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඇප තැබීම අවශ්‍ය නිලධාරීන් හඳුනාගෙන එම නිලධාරීන්ගෙන් ඇප තැන්පතු ලබා ගැනීමට කටයුතු කර නොතිබුණි.	අදාළ නිලධාරීන්ගෙන් ඇප තැන්පතු ලබා ගැනීමට කටයුතු කරමි.		ඇපතැබිය යුතු නිලධාරීන් හඳුනාගෙන ඇප තැන්පතු ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

4.5 කළමනාකරණ දුර්වලතා

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ අදහස් දැක්වීම	නිලධාරීගේ	නිර්දේශය
2023 මැයි 16 දින සේවය හැර ගිය නිලධාරියෙකුගෙන් අයවිය යුතු රු. 203,775 ක් වූ ණය ශේෂයක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් අයකරගෙන නොතිබුණි.	ආපදා ණය ශේෂය ඇපකරුවන් වෙතින් අයකර ගනිමින් පවතී.		අයවිය යුතු ණය ශේෂ හා පොළිය අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

5. යහපාලනය

5.1 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ අදහස් දැක්වීම	නිලධාරීගේ	නිර්දේශය
2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 40(1) වගන්තිය ප්‍රකාරව ගණන්දීමේ නිලධාරී විසින් අභ්‍යන්තර විගණකවරයෙකු පත්කර ගත යුතු වුවත්, ඒ අනුව කටයුතු කර නොතිබුණි.	පුරප්පාඩුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත misco පද්ධතිය මගින් සහ ලිඛිතව දැනුවත් කර ඇත.	සම්බන්ධව අමාත්‍යාංශය	අභ්‍යන්තර විගණකවරයෙකු පත්කර ගැනීමට හා අභ්‍යන්තර විගණනයක් සිදුකිරීමට කටයුතු කළ යුතුය.

6. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ අදහස් දැක්වීම	නිලධාරීගේ	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට දෙපාර්තමේන්තුවේ අනුමත සේවක සංඛ්‍යාව 147 ක් වූ අතර, තත්‍ය සේවක සංඛ්‍යාව 80 ක් වූයෙන් 67 දෙනෙකුගේ පුරප්පාඩු පැවතුණි.	තනතුරු සම්බන්ධයෙන් පද්ධතිය මගින් හා ලිඛිතව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුවත් කර ඇත.	පුරප්පාඩු misco	අත්‍යවශ්‍ය තනතුරු සඳහා නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සමුපකාර ප්‍රවර්ධන නිලධාරී හා සමුපකාර සංවර්ධන නිලධාරී තනතුරු 62 කින් 26 ක්ම පුරප්පාඩු වී තිබීම ලියාපදිංචි සමුපකාර සමිති හා සංගම්වල කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම කෙරෙහි අහිතකර ලෙස බලපා තිබුණි.	සමුපකාර නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කරන ලද අතර රජයේ ප්‍රතිපත්තිය තීරණ මත ලද උපදෙස් පරිදි අදාළ බඳවා ගැනීම අත්හිටවනු ලැබූ බවත් කාර්ය මණ්ඩල සමාලෝචනයෙන් පසුව තනතුරු පුරප්පාඩු පිරවීමට කටයුතු කරමි.	සංවර්ධන බඳවා ගැනීමට	අත්‍යවශ්‍ය තනතුරු සඳහා නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කළ යුතුය.